

වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදල - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදලට මාසිකව වැඩිහිටි දීමනාව තුළින් අවකරණය කරන ලද රු.100 ක මුදල අරමුදල වෙත ලැබීම අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් අවලංගු කර තිබුණ ද ඒ පිළිබඳව ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 01 හි ඡේද අංක 41 ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන තුළ හෙළිදරව් කර නොතිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම්වල එය සටහන් කිරීමට කටයුතු කරන බව.	ප්‍රමිති ප්‍රකාරව අදාළ කරණු මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) 2024 ජාතික සභා සාමාජිකයකු සර්වෝදය සුවසෙන සේවා සමිතියේ ප්‍රධාන ලේකම් වී තිබූ අතර වැඩිහිටි නිවාසයක භාරකරු වශයෙන්ද ගිවිසුම් ගත වී තිබුණි. එම වැඩිහිටි නිවාසයේ අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ රු.මිලියන 1.95 ක මුදලක් ලබා දී තිබූ අතර එම ගණුදෙනුව පිළිබඳව ප්‍රමිති අංක 14 හි ඡේද අංක 13 හා 28 ප්‍රකාරව සම්බන්ධිත පාර්ශව හෙළිදරව් කර නොතිබුණි.	2024 මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීමට නොහැකි වී ඇත. මෙවැනි සම්බන්ධතාවයන් ඇත්නම් ඒ පිළිබඳව ජාතික සභාවේ දී දැනුවත් කරන ලෙස සියලුම සභා සාමාජිකයින් දැනුවත් කිරීමට කටයුතු කරන බව.	-එම-

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය සඳහා වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදලෙහි වියදම් සඳහා පමණක් ලෙජර ගිණුම් පවත්වාගෙන ගොස් තිබූ අතර වත්කම්, වගකීම්, ආදායම් සහ හිමිකම් සඳහා ලෙජර ගිණුම් පවත්වා නොතිබුණි.	අදාළ ආදායම්, වගකීම්, වත්කම් හා හිමිකම් ගිණුම් ලෙජරයේ භෞතිකව සඳහන් කර නොමැති වුවද, පරිගණක ගත කර යාවත්කාලීන කර තිබෙන බව හා 2025 වර්ෂයේ සිට එම ගිණුම් භෞතිකව ලෙජර පොතෙහි සටහන් කිරීමට කටයුතු කරන බව.	ලෙජර ගිණුම් නිසි පරිදි පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය තුළ 2023 වර්ෂයට අදාළ රු.මිලියන 49.8 ක් ඉකුත් වර්ෂයේ නැවත ලැබීම් ලෙස සම්පූර්ණ අරමුදලට ගලපා තිබූ අතර ඉන් රු.මිලියන 44.3 ක මුදල බැර කරන ලද බැංකු ශාඛාව නමින් අධිභාර ලෙජරයේ ගිණුම් ගත කර තිබුණි. ඒ අනුව කුමන කාරණයක් වෙනුවෙන් මුදල් තැන්පත් කරන ලද්දේද යන්න තහවුරු කර ගැනීමට නොහැකි වී තිබුණි.	ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් යවන ලද මුදල්වලින් ඉතිරි මුදල් අප කාර්යාලයේ බැංකු ගිණුමට සෘජුවම ප්‍රේෂණය කර ඇත. යම් අවස්ථාවලදී එම මුදල් බැර කිරීම් පිළිබඳ විස්තර අප වෙත එවා නොමැත. 2025 වර්ෂයේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ආපසු එවනු ලබන ඉතිරි මුදල් කුමන කාරණයක් වෙනුවෙන් ද යන වග දැනුම් දෙන ලෙස සියලු නිලධාරීන් දැනුවත් කරන ලද බව.	අදාළ තොරතුරු විගණනයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) රාජ්‍ය බැංකුවක සියයට 14.5 ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ රු.මිලියන 1,010.8 ක් තැන්පත් කර තිබුණද පොළිය ගණනය කිරීමේදී සියයට 13 ක් ලෙස පොළී ප්‍රතිශතය ගෙන තිබුණි. තවද, වෙනත් රාජ්‍ය බැංකුවක සියයට 10 ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ රු.මිලියන 460 ක් තැන්පත් කර තිබුණද පොළිය ගණනය කිරීමේදී සියයට 13 ක් ලෙස පොළී ප්‍රතිශතය ගෙන තිබීම හේතුවෙන් පොළී ආදායම රු.මිලියන 1.2 කින් අධිගණනය වී තිබුණි.	අදාළ ස්ථාවර තැන්පතුව සඳහා පොළිය ගණනය කිරීමේදී අතපසු වීමකින් සියයට 10 පොළී අනුපාතය සියයට 13 ක් ලෙස සඳහන් කර ඇත. 2025 වර්ෂයේ පොළිය ගණනය කිරීමේදී එය නිවැරදි කරන බව.	නිවැරදි පොළී අනුපාතයන් යටතේ පොළිය ගණනය කර ගිණුම් තැබීමට කටයුතු කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය			
(i) 3.2 හා 5.3.1 ඡේද	ජාතික තරඟකාරී ලංසු කැඳවීම් ක්‍රමය තෝරාගැනීමේදී සම්මත ලංසු ලියවිලි භාවිතා නොකොට ප්‍රසම්පාදන හා තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ආයතනය සකස් කරන ලද ලංසු ලියවිලි අනුමත කර ලංසු කැඳවීම් සිදුකර තිබුණි.	ආධාර උපකරණ මිලදී ගැනීම සඳහා ලංසු පෝරමය, ලංසු ඇපකරය, කාර්යය සාධන ඇපකරය ගිවිසුම් ආදී සම්මත ලංසු පෝරම භාවිතා කර ඇති අතර, ලංසු කරුවන්ට උපදෙස් හා කොන්දේසි පිළිබඳව සම්මත ලියවිලි භාවිතා නොකළද එම ලියවිලිවල අඩංගු අදාළ සියළු කරුණු අතුලත් කර සකස් කරන ලද ලියවිලි භාවිතා කර ඇත. එහෙත් වර්තමානයේ සම්මත ලංසු ලියවිලි භාවිතා කරනු ලබන බව.	ඉදිරියේදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කළ යුතුය.
(ii) 4.2.2 (අ) ඡේදය	වටිනාකම රු.මිලියන 5.5 ක් වූ අක්ෂි කාව 757 ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන සැලැස්ම වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට සමගාමීව පිළියෙල කර නොතිබුණි.	වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව ප්‍රසම්පාදන තීරණ ගත් පසු වර්ෂය පුරාම අදාළ ආධාර උපකරණ මිලදී ගෙන සැපයීමේ කටයුතු කරනු ලැබේ. ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීමේ දී උපකරණ සැපයීමට ගත වන කාලය සලකා නොමැත. 2025 වර්ෂයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට සමගාමීව ප්‍රසම්පාදන සැලැස්ම සකස් කර ඇත.	ප්‍රසම්පාදන සැලැස්ම, වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අදාළව පිළියෙල කර ඒ අනුව ප්‍රසම්පාදන කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.125,853,114 ක උපතාවයක් වූ අතර ඊට ප්‍රතිරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 99,401,345 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.225,254,459 ක පිරිහීමක් නිරීක්ෂණය විය. ආදායම් වල අඩුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 හා 2023 වර්ෂ වලට අදාලව ලැබිය යුතු රු.100 අවකරණ ලැබීම් එකතුව රු.මිලියන 5.6 ක් සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	අදාල ඇස්තමේන්තු සහ සත්‍ය වශයෙන් ගෙවූ ප්‍රතිලාභී ලේඛණ පරීක්ෂා කර අවශ්‍ය ගැලපීම් සිදු කිරීමට කටයුතු කරන බව.	ලැබිය යුතු අවකරණ ලැබීම් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් සුදුසුකම්ලත් වැඩිහිටියන් වෙනුවෙන් මාසිකව ගෙවනු ලබන රු.2,000 ක දීමනාවෙන් රඳවා ගනු ලබන රු.100 ක මුදලින් ගොඩනඟන ලද සමාජ ආරක්ෂණ අරමුදලින් කතරගම වැඩිහිටි නිවාසයේ ඉදිකිරීම සඳහා රු.මිලියන 298.7 ක බදු රහිත මුදලකට පෞද්ගලික ආයතනයක් සමඟ ගිවිසුම් ගත වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පහත අඩුපාඩු නිරීක්ෂණය විය.		
(i) කොන්ත්‍රාත්කරු වෙත අවස්ථා දෙකකදී වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් වශයෙන් රු.මිලියන 63.5 ක් ද ගොඩනැගිලි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රු.මිලියන 45.7 ක් ද හා අවස්ථා 28 ක දී රු.මිලියන 360.38 ක් ද ගෙවා අවස්ථා 04 කදී කොන්ත්‍රාත් කාලය දීර්ඝ කර තිබුණු අතර අවස්ථා 24 කදී මිල විචලනයන් වෙනුවෙන් කොන්ත්‍රාත්කරු වෙත රු.මිලියන 82.3 ක් ගෙවා තිබුණි.	'CIDA' ආයතනයේ නියමයන් පරිදි අදාල මිල විචලනයක් සඳහා පමණක් කොන්ත්‍රාත්කරු වෙත ගෙවනු ලැබේ. එම මිල විචලනය අනිවාර්යයෙන්ම ගෙවිය යුතු නීත්‍යානුකූල ගෙවීමක් බව.	ගිවිසුම් ප්‍රකාරව නියමිත කාලය තුළ කර්මාන්තය නිම කරවා ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) උපදේශන ආයතනය වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යාංශය උපදේශන ගාස්තුව වශයෙන් වැට් සහිතව රු.මිලියන 19.1 කට ගිවිසුම් ගත වී රු.මිලියන 17.2 ක් උපදේශන සමාගමට ගෙවා තිබුණු අතර කොන්ත්‍රාත්	2023 ජනවාරි 06 වන විට කොන්ත්‍රාත්කාලය දීර්ඝ කිරීම හේතුවෙන් අමතර ගෙවන ලද රුපියල් මිලියන 6 ගිවිසුම් ප්‍රකාරව සිදුකරන ලද නීත්‍යානුකූල ගෙවීමකි. කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකළහොත් ව්‍යාපෘතියේ අවසාන	ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු අතර අමතර ගෙවීම් අවම කර නියමිත පරිදි අදාල කාර්ය ඉටුකරවා ගැනීමට කටයුතු කළ යුතුය.

කාලය දීර්ඝ කිරීම හේතුවෙන් අමතරව රු.මිලියන 6 ක් ගෙවා තිබුණි.

කොටස සම්පූර්ණ නොකර කොන්ත්‍රාත්කරු විසින් කොන්ත්‍රාත්තුව අත්හැර දැමීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වූ බව. නව කොන්ත්‍රාත්කරුවකු තෝරා ගත්තද කොන්ත්‍රාත් කාල සීමාවේ අඩුවීමක් නොවන හෙයින් මෙම අවස්ථා දෙක සඳහාම අමතර කාලයක් සඳහා උපදේශන ගාස්තු ගෙවිය යුතු බැවින්, උපදේශන ගාස්තු සඳහා වූ අමතර වියදම නොවැළැක්විය හැකි බව.